

**2019.03.22 වන දින පෙ.ව. 10.00ට සිතාවක ප්‍රාදේශීය සභා කමිටු ශාලාවේදී පවත්වන ලද කාර්මික සේවා කාරක සභා රැස්වීමේ වාර්තාව.**

**සභාගී වූ :**

- 1. ගරු කාරක සභා සභාපති - ලියනගේ වන්දන කුමාර මැතිතුමා.
- 2. ගරු කාරක සභික - සෝමසිරි ජයන්ත රණවක මැතිතුමා.
- 3. ගරු කාරක සභික - සමන්ත උදය කුමාර ගමගේ මැතිතුමා.
- 4. ගරු කාරක සභික - එල්. නන්ද කුමාරසිංහ මැතිතුමා.
- 5. ගරු කාරක සභික - එච්. වරුණ දිලිප් කුමාර මැතිතුමා.
- 6. ගරු කාරක සභික - කේ. නිමල් යසසිරි කළපහන මැතිතුමා
- 7. ගරු කාරක සභික - ජී. කුමුදිනී ජයවර්ධන මැතිතුමිය.

**සභාගී -නොවූ :**

- 1. ගරු කාරක සභික - පී.කේ. උපුල් ජිනේන්ද්‍ර කුලතිලක මැතිතුමා.
- 2. ගරු කාරක සභික - එච්.පී.උපුල් ප්‍රසන්න මැතිතුමා.
- 3. ගරු කාරක සභික - ඩබ්. අසෝක වැලිකල මැතිතුමා.
- 4. ගරු කාරක සභික - එන්.පී.කේ. සමන්ති වන්දිකා දමයන්ති මැතිතුමිය.

**සභාගී වූ නිලධාරීන් :**

- 1. ප්‍රධාන කළමනාකරණ සහකාර - කේ.ඩී. සන්ධ්‍යා මාලනී මිය
- 2. වැඩ අධිකාරී - ජයන්තා ජලතොටගේ මිය
- 3. කාර්යභාර නිලධාරී - පාදුක්ක - ඩී.සී.ජේ. අමරසිංහ මිය.
- 4. කාර්යභාර නිලධාරී - හංවැල්ල - සුමනා ජයසූරිය මිය.
- 5. සංවර්ධන නිලධාරී - ඩී.පී. ඉෂානි කමලිකා මිය
- 6. තාක්ෂණ නිලධාරී - කොස්ගම - එන්.පී. දිවිගල්පිටිය මිය.
- 7. තාක්ෂණ නිලධාරී - හංවැල්ල - එච්.යූ. නිශාන්ති මිය.
- 8. තාක්ෂණ නිලධාරී - පාදුක්ක - එන්.ඩී. හෙට්ටිආරච්චි මිය.

කාරක සභාව සඳහා පැමිණි සියලුදෙනා සාදරයෙන් පිළිගත් ගරු සභාපතිතුමා කාරක සභාවේ වැඩ කටයුතු ආරම්භ කරන ලදී.

**01. පෙර කමිටුවේ ප්‍රගතිය.**

- 1. 2018.10.25 දින පැවති කාරක සභාවේ තීරණ අංක 01- (25) යටතේ දැක්වෙන ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී එල්. නන්ද කුමාරසිංහ මැතිතුමා විසින් 2018.09.26 දිනැතිව “බොල්ලතාව දැක්කර යා

කෙරෙන මාර්ගය පිළිසකර කර ගැනීම සඳහා” යන හිසින් යුතුව යොමුකරන ලද ලිපිය සඳහා තාක්ෂණ නිලධාරී ලබාදුන් වාර්තාව අනුව මෙම මාර්ගය සඳහා JCB යන්ත්‍රය දින 01 ක් සඳහා ලබාදීමටත් ගල්පස් කියුබ් 05 ක් ලබාදීමටත් කාරක සභාව තීරණය කරන ලදී.

2. 2018.10.25 දින පැවති කාරක සභාවේ තීරණ අංක 01- (39) යටතේ දැක්වෙන කොස්ගම විලේප්භී නිවාස වාසීන්ගේ සුභ සාධක සහ අන්‍යෝන්‍යාධාර සංගමය විසින් 2018.09.02 දිනැතිව “සුසාන භූමිය ක්‍රමවත්ව සැකසීම” යන හිසින් යුතුව ඉදිරිපත් කරන ලද ලිපිය සම්බන්ධයෙන් කොස්ගම තාක්ෂණ නිලධාරී ලබාදුන් වාර්තාව අනුව මෙම සුසාන භූමියේ මෘත දේහ තැන්පත් කළ පසු ස්මාරක තැනීම සීමා කිරීම හා අළු තැන්පත් කිරීමේදී පමණක් ස්මාරක තැනීමට ඉඩදීම සුදුසු බවට තීරණය කළ අතර සුසාන භූමි ශුද්ධ කිරීම සඳහා ශ්‍රමදානයක් යොදාගෙන ඇති බවට ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී සමන්ත උදයකුමාර මැතිතුමා කාරක සභාව දැනුවත් කරන ලදී.
3. 2018.10.25 දින පැවති කාරක සභාවේ තීරණ අංක 02- (41) යටතේ දැක්වෙන පහත්ගම අරලිය මාවත මැනුම් කටයුතු සිදුකිරීම සඳහා ගැසට් පත්‍රයේ සඳහන් පාරේ පළලට අදාළ පිඹුර ලබාදෙන ලෙස බලයලත් මිනින්දෝරු පී.එච්. පෙරේරා මහතා විසින් 2019.03.11 දිනැතිව එවන ලද ලිපිය සම්බන්ධයෙන් හංවැල්ල තාක්ෂණ නිලධාරී විසින් ලබාදී ඇති වාර්තාව අනුව මෙම මාර්ගය මැනුම් කිරීමේදී මේ සඳහා පිඹුරක් නොමැති බව වාර්තා කර ඇති බැවින් මාර්ගයේ ඉඩම් කොටස් අල්ලාගෙන ඇති පාර්ශවයන් කැඳවා සභාපතිතුමා සමඟ සාකච්චාවක් පැවැත්වීමට තීරණය කරන ලදී.
4. 2018.11.23 දින පැවති කාරක සභාවේ තීරණ අංක 01- (03) යටතේ දැක්වෙන ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී නන්ද කුමාරසිංහ මැතිතුමා විසින් “සීතාවක ප්‍රාදේශීය සභාවට පොදු පාරක් වශයෙන් පවරාදීම හා සම්බන්ධවයි” යන හිසින් යුතුව 2018.10.23 දිනැතිව ඉදිරිපත් කරන ලද ලිපිය සඳහා කොස්ගම තාක්ෂණ නිලධාරී වාර්තාව ලැබීමෙන් පසු මහා සභාවට යෝජනාවක් ඉදිරිපත් කිරීමටත් තීරණය කළ අතර කොස්ගම තාක්ෂණ නිලධාරී වාර්තාව අනුව නිවැසියන් කිහිපදෙනෙකු මාර්ගය සභාවට පැවරීමට විරුද්ධ බව දන්වා ඇති අතර ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී නන්ද කුමාරසිංහ මැතිතුමාට ද එම අවස්ථාවේදී සහභාගී වීමට නොහැකි වී ඇති බැවින් එතුමාගේ ඉල්ලීම පරිදි, 2019.03.29 දින පෙ.ව. 10.00ට ස්ථානීය පරීක්ෂණය පැවැත්වීමට කාරක සභාව තීරණය කරන ලදී.
5. 2018.11.23 දින පැවති කාරක සභාවේ තීරණ අංක 01- (05) යටතේ දැක්වෙන අවිස්සාවේල්ල, අකරවිට, ආනන්දගම ජනපදයේ පිහිටි සීතාවක සුභ සාධක අවමංගලාධාර සමිතිය විසින් “ආනන්දගම රණවිරුගම සඳහා යන ප්‍රධාන මාර්ගය හා ආනන්දගම රණවිරුගම ප්‍රධාන මාර්ගයේ බෝධිය අසලින් ඇති පළවෙනි පටුමඟ සම්බන්ධවයි” යන හිසින් යුතුව 2018.10.12 දිනැතිව ඉදිරිපත් කරන ලද ලිපිය සඳහා කොස්ගම තාක්ෂණ නිලධාරී ලබාදුන් වාර්තාව අනුව JCB යන්ත්‍රය යොදා මාර්ගය දෙපස ඇති ගස් ඉවත් කිරීමත්, පළමු පටුමඟ ප්‍රේමා විතාරණ යන අයට අයත්

පොල්ගස ඉවත් කිරීම සඳහා නිවේදන නිකුත් කර ඇති බැවින් සභාව මගින් ගස ඉවත් කළ පසු කාණු පිරිසිදු කිරීම සුදුසු බවටත් නිර්දේශ කර ඇති අතර ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී කෝකිල සම්පත් වර්ණසිරි මැතිතුමා සභාව මගින් සිදුකරන ලද ශ්‍රමදානයේදී ඉහත ඉල්ලීම් ඉටුකර ඇති බවට කාරක සභාව දැනුවත් කළ අතර පොල්ගස ඉවත් කිරීම ඉදිරියේදී සිදුකිරීමට තීරණය කරන ලදී.

6. 2019.02.22 දින පැවති කාරක සභාවේ තීරණ අංක 02- (01) යටතේ දැක්වෙන හංවැල්ල, කළුඅග්ගල, කිස්සියාවත්ත, සිරි උපෝසථාරාමය විහාරාධිපති පූජ්‍ය කහභේතේ ධම්මාලංකාර හිමියන් විසින් 2019.01.27 දිනැතිව ඉදිරිපත් කරන ලද ලිපිය සඳහා හංවැල්ල තාක්ෂණ නිලධාරී ලබාදුන් වාර්තාව අනුව දැනට කහටපිටිය ගිරා ඉඹුල මාර්ගය ලෙස 2014.10.31 දින 1887 දරණ ගැසට් පත්‍රයේ සඳහන් වන මාර්ගයක් වන බැවින් අදාළ ලිපිලේඛණ සම්පූර්ණ කළ පසු “ශ්‍රී රත්නාලංකාර මාහිමි මාවත” ලෙස නම් කිරීම සඳහා මහා සභාවට යෝජනාවක් ඉදිරිපත් කිරීම සුදුසු බවට කාරක සභාව තීරණය කරන ලදී.

7. 2019.02.22 දින පැවති කාරක සභාවේ තීරණ අංක 02- (02) යටතේ දැක්වෙන පාදුක්ක, මාවතගම, වෙන්දේසි වත්ත, රිටිගහභේන පාර පිහිටි එක්සත් අන්‍යෝන්‍යාධාර හා අවමංගල්‍යාධාර සුභසාධක සමිතිය විසින් “මාර්ගයක අවහිරතා වූ විදුලි හා දුරකථන කණු ඉවත්කර ගැනීම පිළිබඳවයි.” යන හිසින් යුතුව 2019.02.07 දිනැතිව යොමුකරන ලද ලිපිය සඳහා පාදුක්ක තාක්ෂණ නිලධාරී ලබාදුන් වාර්තාව අනුව දුරකථන රැහැන් කණු 03 ක් හා ආධාරක කනුව ද විදුලි රැහැන් කණු 01 ක් ද ඉවත් කළ යුතු අතර යාබද ඉඩම් හිමියන් විසින් මායිම් තාප්පය අඩි කිහිපයක් ඉඩම දෙසට වන ලෙස ඉදිකිරීම හේතු වී ඇති බැවින් විදුලිබල මණ්ඩලය හා ටෙලිකොම් ආයතනය මගින් මේ සඳහා ඇස්තමේන්තු ලබාගැනීම සුදුසු බවට කාරක සභාව තීරණය කරන ලදී.

8. 2019.02.22 දින පැවති කාරක සභාවේ තීරණ අංක 02- (03) යටතේ දැක්වෙන පුවක්පිටිය, තුම්මෝදර පාර, 9 කණුව අසල හි පදිංචි කේ.ඒ. කල‍්‍යාණි මහත්මිය විසින් “අනතුරුදායක ළිඳකට පිළියමක් කිරීම සම්බන්ධවයි” යන හිසින් යුතුව 2019.02.11 දිනැතිව ඉහත ලිපිනයැති ඉඩමට ආසන්නව පිහිටි අවුරුදු 20 ක් පරණ ළිඳ වට්ටම පස් කණ්ඩි කඩා වැටෙමින් පවතින බවත් නිවසට අනතුරුදායක බව සඳහන් ලිපියට අදාළව ළිඳ පිහිටා ඇති ඉඩම සභාව සතු ද යන්න පිළිබඳව සොයාගත නොහැකි බවට කොස්ගම තාක්ෂණ නිලධාරීතුමිය කාරක සභාව දැනුවත් කරන ලද අතර, ළිඳට ආසන්න ඉඩම් හිමියාගේ ඉඩම් ඔප්පුව ලබාගෙන ඉඩම් රෙජිස්ට්‍රාර් කාර්යාලය වෙතින් ලිදෙහි අයිතිය පිළිබඳව සොයාබලන ලෙස තාක්ෂණ නිලධාරී දැනුවත් කරන ලදී.

9. 2019.02.22 දින පැවති කාරක සභාවේ තීරණ අංක 02- (04) යටතේ දැක්වෙන කොස්ගම, බොරලුගොඩලන්ද ප්‍රදේශවාසීන් විසින් “අබලන්චී ඇති බෝක්කුව පිළිසකර කර ගැනීම.” යන හිසින් යුතුව 2019.02.13 දිනැතිව යොමුකරන ලද ලිපිය සඳහා කොස්ගම තාක්ෂණ නිලධාරී ලබාදුන් වාර්තාව අනුව 4’ දිග 1 1/2’ යුත් හිසුම් බට 04 ක් ලබාදීමට කාරක සභාව තීරණය කරන ලදී.

10. 2019.02.22 දින පැවති කාරක සභාවේ තීරණ අංක 02- (05) යටතේ දැක්වෙන උරුමල ගම්වාසීන් විසින් 2019.01.22 දිනැතිව “ප්‍රාදේශීය සභාවට පාරක් පැවරීම” යන නිසින් යුතුව යොමුකරන ලද ලිපිය සඳහා පාදුක්ක තාක්ෂණ නිලධාරී ලබාදුන් වාර්තාව අනුව 4’ පළල ප්‍රවේශ මාර්ගය පසුව එක් පුද්ගලයෙකු විසින් ඉඩම් මිලදී ගැනීමෙන් පුළුල් වී සෑදී ඇති අතර එම පුද්ගලයා විසින් පැවරුම් කිරීමට එකඟතාවය පලකර ඉල්ලීම් ලිපි ඔප්පු/සැලසුම් පිටපත් ලබා දී නොමැති බැවින් එකී ලිපිලේඛණ සම්පූර්ණ කළ පසු නැවත පාදුක්ක තාක්ෂණ නිලධාරී වාර්තාවක් ලබාගෙන මහ සභාවට යෝජනාවක් ඉදිරිපත් කිරීමටකාරක සභාව තීරණය කරන ලදී.
  
11. 2019.02.22 දින පැවති කාරක සභාවේ තීරණ අංක 02 - (06) යටතේ දැක්වෙන පාදුක්ක, බෝපේ, ගුරුලාන, 458/බී හි පිහිටි ග්‍රාම සංවර්ධන සමිතිය විසින් “ගම්බද මාර්ගයක් ප්‍රාදේශීය සභාවට ලියාපදිංචි කිරීම.” යන නිසින් යුතුව 2019.02.04 දිනැතිව යොමුකරන ලද ලිපිය සඳහා පාදුක්ක තාක්ෂණ නිලධාරී ලබාදුන් වාර්තාව අනුව දිග මීටර් 250 ක් හා පළල 14’, 10’, 11’ වශයෙන් දැක්වෙන මෙම මාර්ගය පවරා ගැනීම සඳහා අවශ්‍ය සැලසුම් හා අනෙකුත් ලිපිලේඛණ සම්පූර්ණ කළ පසු නැවත පාදුක්ක තාක්ෂණ නිලධාරී වාර්තාවක් ලබාගෙන මහ සභාවට යෝජනාවක් ඉදිරිපත් කිරීමට තීරණය කරන ලදී.
  
12. 2019.02.22 දින පැවති කාරක සභාවේ තීරණ අංක 02 - (07) යටතේ දැක්වෙන ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී කෝකිල සම්පත් වර්ණසිරි මැතිතුමා විසින් “සංශෝධනය කිරීම සඳහා” යන නිසින් යුතුව 2019.02.21 දිනැතිව සාලාව රණවිරුගම මාර්ගයේ මුල් කොටස තාර දමා සංවර්ධනය සඳහා යොමු කර ඇති ලිපිය නැවත වෙනස් කර එම මාර්ගයේ මුල් කොටස කොන්ක්‍රීට් දමා සංවර්ධනය කරදෙන ලෙස ඉල්ලමින් යොමුකරන ලද ලිපිය සඳහා කොස්ගම තාක්ෂණ නිලධාරී වාර්තාව ලැබී නොමැති බැවින් ඉදිරි කාරක සභාව සඳහා වාර්තාව ලබාගැනීමට කාරක සභාව තීරණය කරන ලදී.
  
13. 2019.02.22 දින පැවති කාරක සභාවේ තීරණ අංක 02 - (08) යටතේ දැක්වෙන අකරවිට, ආනන්දගම, අංක 50 හි පදිංචි එස්.ඩබ්. වසන්ත මහතා විසින් “කාණු පද්ධතිය සකස් කරගැනීම සම්බන්ධවයි” යන නිසින් යුතුව 2019.02.08 දිනැතිව යොමුකරන ලද ලිපිය සඳහා කොස්ගම තාක්ෂණ නිලධාරී ලබාදුන් වාර්තාව අනුව මෙම ඉඩම් රජයෙන් ප්‍රදානය කළ ඉඩම් වන අතර එස්.ඩබ්. වසන්ත මහතාගේ ඉඩමෙහි එකතුවන වැසි ජලය බැසයාමට ක්‍රමවේදයක් නොමැති අතර යාබද ඉඩම මායිමෙන් කාණුවක් සකසා වැසි ජලය ප්‍රාදේශීය සභා ප්‍රවේශය දෙසට යොමු කිරීම දැනට කළ හැකි නමුත් ඉඩම් හිමියන්ගේ එකඟතාවය සහිත ඉල්ලීමක් ප්‍රාදේශීය ලේකම්තුමිය වෙත යොමුකර සංවර්ධනය සඳහා එකඟතාවය හා අදාල වන පරිදි කාණුව සඳහා ඉඩම් සභාවට පැවරීමට අවශ්‍ය කටයුතු කළයුතු බවට ඉල්ලුම්කාර එස්.ඩබ්. වසන්ත මහතා වෙත දන්වා යැවීමට කාරක සභාව තීරණය කරන ලදී.

14. 2019.02.22 දින පැවති කාරක සභාවේ තීරණ අංක 02 – (09) යටතේ දැක්වෙන පාදුක්ක, අංගමුව, කණුකැටිය, අංක 163/බී හි පදිංචි එම්.ඩී. ගුනපාල මහතා විසින් “ ක්‍රීඩා භූමියක් සකසා ගැනීම සම්බන්ධයෙනි.” යන හිසින් යුතුව 2019.01.20 දිනැතිව ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී වින්තක දේවින්ද සමරවීර මැතිතුමා වෙත යොමුකරන ලදුව එතුමා විසින් 2019.02.11 දින සභාගත කරන ලද ලිපිය සඳහා පාදුක්ක තාක්ෂණ නිලධාරී ලබාදුන් වාර්තාව අනුව දැනට කොටසක් වල් බිහිවී ඇති අංගමුව කණුකැටිය මාවතේ පිහිටි මෙම වෙන්දේසි ඉඩමේ පොදු කොටස JCB යන්ත්‍රය පැය 03 ක් යොදා භූමිය සුදුසු පරිදි සකස් කිරීමට කාරක සභාව තීරණය කරන ලදී.
  
15. 2019.02.22 දින පැවති කාරක සභාවේ තීරණ අංක 02 – (10) යටතේ දැක්වෙන ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී නන්ද කුමාරසිංහ මැතිතුමා විසින් “උත්තල දර්පනයන් සවිකර ගැනීම සඳහා” යන හිසින් යුතුව 2019.02.23 දිනැතිව යොමුකරන ලද ලිපිය සඳහා කොස්ගම තාක්ෂණ නිලධාරී ලබාදුන් වාර්තාව අනුව අදාළ ස්ථානයේ මාර්ග දර්ශනය අවහිර වන බැවින් උත්තල දර්පනයක් සවිකිරීමට කාරක සභාව තීරණය කරන ලදී.
  
16. 2019.02.22 දින පැවති කාරක සභාවේ තීරණ අංක 02 – (11) යටතේ දැක්වෙන ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී නන්ද කුමාරසිංහ මැතිතුමා විසින් “ඇස්තමේන්තුවක් සකසා මුදල් වෙන්කරගැනීම සඳහා” යන හිසින් යුතුව 2019.02.23 දිනැතිව යොමුකරන ලද ලිපිය සඳහා කොස්ගම තාක්ෂණ නිලධාරී ලබාදුන් වාර්තාව අනුව මෙම ප්‍රවේශ මාර්ගය සභාව සතු නොවන වතු ප්‍රවේශ මාර්ගයක් බැවින් සභා අරමුදල් යෙදීමට නීතිමය ප්‍රතිපාදන නොමැති බවට කාරක සභාව විසින් ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී නන්ද කුමාරසිංහ මැතිතුමා දැනුවත් කරන ලදී.
  
17. 2019.02.22 දින පැවති කාරක සභාවේ තීරණ අංක 02 – (12) යටතේ දැක්වෙන ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී ඩබ්.ඒ.ඩී.ඒ. ස්වර්ණලතා මැතිතුමිය විසින් “පොදු පහසුකම් සඳහා වෙන්කළ කොටසේ වැටක ඉදිකිරීම සඳහා” යන හිසින් යුතුව 2018.11.30 දිනැතිව යොමුකරන ලද ලිපිය සඳහා හංවැල්ල තාක්ෂණ නිලධාරී වාර්තාව ලැබී නොමැති බැවින් ඉදිරි කාරක සභාව සඳහා වාර්තාව ලබාගැනීමට කාරක සභාව තීරණය කරන ලදී.
  
18. 2019.02.22 දින පැවති කාරක සභාවේ තීරණ අංක 02 – (13) යටතේ දැක්වෙන හංවැල්ල, පහත්ගම, අංක 222 හි පදිංචි පී.ඒ. ජගත් ප්‍රේමාල් මහතා විසින් “හයිලෙවල් පාරේ වැසි ජලය ඉඩමට ගලා ඒම සම්බන්ධවයි.” යන හිසින් යුතුව 2019.02.21 දිනැතිව යොමුකරන ලද ලිපිය සඳහා හංවැල්ල තාක්ෂණ නිලධාරී ලබාදුන් වාර්තාව අනුව හයිලෙවල් පාරට වඩා 3’ ක් පමණ පහතින් පිහිටා ඇති පී.ඒ. ජගත් ප්‍රේමලාල් මහතාගේ ඉඩමට මාර්ග සංවර්ධන අධිකාරියට අයත් හයිලෙවල් පාර දෙසින් පැමිණෙන ජලය ඔහුගේ ඉඩමෙන් පසුව ජලය බැසයාමට ස්ථානයක් නොමැති අතර මේ සඳහා සභාවට තීරණයක් ගත නොහැකි බැවින් හයිලෙවල් පාරෙන් ගලා එන ජලය වැළැක්වීමට ඔහුගේ ඉඩමෙන් බැම්මක් ඉදිකර ගැනීම හා වෙනත් ක්‍රමයක් යොදාගැනීම සුදුසු බව පී.ඒ. ජගත්

ප්‍රේමාල් මහතා වෙත දන්වා යැවීමටත් එම ලිපියේ පිටපතක් මාර්ග සංවර්ධන අධිකාරිය වෙත යොමු කිරීමටත් කාරක සභාව තීරණය කරන ලදී.

19. 2019.02.22 දින පැවති කාරක සභාවේ තීරණ අංක 02 – (14) යටතේ දැක්වෙන ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී සනී හෙක්ටර් පීරිස් මැතිතුමා විසින් 2019.02.21 දිනැතිව යොමුකරන ලද ලිපිය සඳහා කොස්ගම තාක්ෂණ නිලධාරී ලබාදුන් වාර්තාව අනුව මෙය මාර්ග සංවර්ධන අධිකාරිය සතු ප්‍රවේශ මාර්ගය අයිතේ ඇති බෝක්කුවේ slab කැඩීගොස් ඇති බැවින් මේ පිළිබඳව මාර්ග සංවර්ධන අධිකාරිය වෙත දන්වා යැවීමට කාරක සභාව තීරණය කරන ලදී.
20. 2019.02.22 දින පැවති කාරක සභාවේ තීරණ අංක 02 – (15) යටතේ දැක්වෙන ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී සනී හෙක්ටර් පීරිස් මැතිතුමා විසින් “සඳැස ප්‍රගතිමාවක සීතාවක ප්‍රාදේශීය සභාවට පවරා ගැනීම” යන හිසින් යුතුව 2019.02.21 යොමුකරන ලද ලිපියට අදාළ ලිපිලේඛණ සම්පූර්ණ කර ලබාදෙන බවට කොස්ගම තාක්ෂණ නිලධාරී විසින් කාරක සභාව දැනුවත් කළ අතර ඉන්පසු මහා සභාවට යෝජනාවක් ඉදිරිපත් කිරීමට කාරක සභාව තීරණය කරන ලදී.
21. 2019.02.22 දින පැවති කාරක සභාවේ තීරණ අංක 02 – (16) යටතේ දැක්වෙන ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී අශෝක වැලිකල මැතිතුමා විසින් “පොදු නාන ලිද ප්‍රතිසංස්කරණය” යන හිසින් යුතුව 2019.02.20 දිනැතිව යොමුකරන ලද ලිපිය සඳහා පාදුක්ක තාක්ෂණ නිලධාරී ලබාදුන් වාර්තාව අනුව සීතාවක ප්‍රාදේශීය සභාව සතු මෙම ලිදෙහි බැම් කඩා වැටී පරිහරණය කළ නොහැකි තත්වයක් හා ලිදෙහි මායිමේ වූ ඉඩමේ තාප්පයට අවදානම් තත්වයක් උද්ගතව ඇති බැවින් ජලය හිස්කර ආවරණ බැම් සම්පූර්ණයෙන්ම බැඳ ප්‍රතිසංස්කරණය කිරීම සඳහා සකස් කරන ලද ඇස්තමේන්තුව ප්‍රකාරව ලිද ප්‍රතිසංස්කරණය කිරීමට කාරක සභාව තීරණය කරන ලදී.
22. 2019.02.22 දින පැවති කාරක සභාවේ තීරණ අංක 02 – (17) යටතේ දැක්වෙන ප්‍රදේශවාසීන් විසින් “වග, පොල්හේන පාර ප්‍රධාන මාර්ගය හා දෙපස කාණු පද්ධතිය පිළිසකර කරගැනීම” යන හිසින් යුතුව 2018.02.01 දිනැතිව යොමුකරන ලද ලිපිය සඳහා කොස්ගම තාක්ෂණ නිලධාරී වාර්තාව ලැබී නොමැති බැවින් වාර්තාව ලබාගෙන ඒ අනුව කටයුතු කිරීමට කාරක සභාව තීරණය කරන ලදී.
23. 2019.02.22 දින පැවති කාරක සභාවේ තීරණ අංක 02 – (18) යටතේ දැක්වෙන ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී නිමල් යසසිරි කළුපහන මැතිතුමා විසින් “සභාවට අයත් මාර්ගයේ පාලම් බෝක්කුව පළල් කරගැනීම” යන හිසින් යුතුව 2019.02.22 දිනැතිව යොමුකරන ලද ලිපිය සම්බන්ධයෙන් ඉඩම් හිමියා වාචිකව එකඟතාවය ලබා දී ඇති බවට පාදුක්ක තාක්ෂණ නිලධාරී කාරක සභාව දැනුවත් කළ අතර එකඟතාවය ලිඛිතව ලබාගෙන ඉදිරි කටයුතු කිරීමට කාරක සභාව තීරණය කරන ලදී.

- 24. 2019.02.22 දින පැවති කාරක සභාවේ තීරණ අංක 02 – (19) යටතේ දැක්වෙන ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී නිමල් යසසිරි කළුපහන මැතිතුමා විසින් “පාරක් සභාවට පවරා ගැනීම සම්බන්ධවයි” යන හිසින් යුතුව 2019.02.22 දිනැතිව යොමුකරන ලද ලිපිය සඳහා පාදුක්ක තාක්ෂණ නිලධාරී ලබාදුන් වාර්තාව අනුව අරුක්වත්ත ආරාම පාරෙන් ආරම්භ වී නයනා මහත්මියගේ ඉඩමෙන් අවසන් වන මුළු දිග මීටර් 140 ක් වන පළල වෙනස් වන මෙම මාර්ගය පවරා ගැනීම සඳහා අවශ්‍ය ලිපිලේඛණ සම්පූර්ණ කර ඇති බැවින් ඉදිරි මහා සභාවට යෝජනාවක් ඉදිරිපත් කර පවරා ගැනීමට කාරක සභාව තීරණය කරන ලදී.
  
- 25. 2019.02.22 දින පැවති කාරක සභාවේ තීරණ අංක 02 – (20) යටතේ දැක්වෙන හංවැල්ල, බදුවත්ත, ගෙපල්ලමුල්ල පාර, 209/3 හි පදිංචි ටී.ඒ. දිසිකා ප්‍රියදර්ශනී මහත්මිය විසින් “නිවසට අවහිර වන පරිදි තනා ඇති ගල්වැටිය සම්බන්ධව” යන හිසින් යුතුව 2019.02.10 දිනැතිව යොමුකරන ලද ලිපිය සඳහා හංවැල්ල තාක්ෂණ නිලධාරී ලබාදුන් වාර්තාව අනුව ට්‍රොපිකල් ඇක්වා ආයතනය විසින් අනවසරයෙන් ඉදිකර ඇති ගල් බැම්ම නීත්‍යානුකූල ආකාරයෙන් ඉදිකරන ලෙස දැන්වීමටත්, මෙම ගැටළුව විසඳීම සඳහා අදාල ඇල ගැඹුර කළ යුතු අතර එය ප්‍රාදේශීය සභාවට කළ නොහැකි බැවින් මේ පිළිබඳව සුදුසු ක්‍රියාමාර්ග ගන්නා ලෙස ප්‍රාදේශීය ලේකම් හා ගොවිජන සේවා දෙපාර්තමේන්තුව වෙත දන්වා යැවීමටත් කාරක සභාව තීරණය කරන ලදී.
  
- 26. 2019.02.22 දින පැවති කාරක සභාවේ තීරණ අංක 02 – (21) යටතේ දැක්වෙන 2018.12.24 දින පැවති කාරක සභාවේ තීරණ අංක 01 – (04) යටතේ දැක්වෙන වග, කළුඅග්ගල, ජනසව් මාවත, 308/ඒ හි පදිංචි ජී.වී. ජයවර්ධන මහතා විසින් “අනතුරුදායක ගල් බැම්මක් සම්බන්ධවයි” යන හිසින් යුතුව 2018.10.29 දිනැතිව යොමුකරන ලද ලිපිය සම්බන්ධයෙන් තාක්ෂණ නිලධාරී වාර්තා ලබාගෙන විසඳා ගතයුතු බවට තීරණය කර ඇති අතර නැවතත් මේ සම්බන්ධයෙන් ඉල්ලීම් ලිපියක් ලැබී ඇති බැවින් මේ සඳහා ස්ථානීය පරීක්ෂණයක් පැවැත්වූ අතර එහිදී අනාවරණය වූ කරුණු අනුව ඉහළ ඉඩමේ මායිමේ තිබෙන වැසි ජලය කාණුවක් මගින් මාර්ගය ඉදිරිපස කාණුවට යොමු කරන ලෙස ඉහළ ඉඩමේ පදිංචි ධන්කන් මහතා වෙත දන්වා යැවීමටත්, පහත ඉඩමේ පදිංචි ජයවර්ධන මහතාට ඉඩමේ මායිමේ අනුමත රැඳවුම් බැම්මක් ඉදිකරන ලෙස දන්වා යැවීමටත් කාරක සභාව තීරණය කරන ලදී.
  
- 27. 2019.02.22 දින පැවති කාරක සභාවේ තීරණ අංක 02 – (22) යටතේ දැක්වෙන ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී උපුල් ප්‍රසන්න මැතිතුමා විසින් “පාර ප්‍රතිසංස්කරණය කරගැනීම සඳහා” යන හිසින් යුතුව 2019.02.19 දිනැතිව යොමුකරන ලද ලිපිය සම්බන්ධයෙන් පාර්ශවකරුවන් කැඳවා 2019.03.22 දින එනම් අද දින සාකච්ඡාවක් පැවැත්වූ අතර එහිදී 2019.03.29 දින ස්ථානීය පරීක්ෂණයක් පැවැත්වීමට කාරක සභාව තීරණය කරන ලදී.
  
- 28. 2019.02.22 දින පැවති කාරක සභාවේ තීරණ අංක 02 – (23) යටතේ දැක්වෙන ප්‍රදේශවාසීන් විසින් “පොදු මාර්ගය සංවර්ධනය සිදුකර ගැනීම” යන හිසින් යුතුව 2019.02.17 දිනැතිව

යොමුකරන ලද ලිපිය සඳහා පාදුක්ක තාක්ෂණ නිලධාරී ලබාදුන් වාර්තාව අනුව වෙන්දේසි ඉඩමක අතුරු මාර්ගයක් වන බෝපේ රතුගම මාර්ගයෙන් ආරම්භ වී පෞද්ගලික ඉඩමකින් අවසන් වන මෙම මාර්ගයේ භෞතික දිග මීටර් 115 ක් වන අතර පළල අඩි 15 වන අතර අදාල ලිපිලේඛණ සම්පූර්ණ කර ඇති බැවින් ඉදිරි මහා සභාවට යෝජනාවක් ඉදිරිපත් කිරීමට තීරණය කරන ලදී.

**02. ලිපි ලේඛන සලකා බැලීම.**

1. මීපේ, පිටුම්පේ, අරුක්වත්ත උතුර, ගලගෙදර නැගෙනහිර ගම්වාසීන් විසින් “අබලන් පාලම වෙනුවට නව පාලමක් ඉල්ලීම සඳහා” යන හිසින් යුතුව ගලගෙදර නැගෙනහිර, මීපේ, පිටුම්පේ, අරුක්වත්ත උතුර යන ග්‍රාම සේවා වසම් හතරෙහි පාදුක්ක නගරය හා මීපේ නගරය සම්බන්ධ කරන පුස්ඇලි ඔය හරහා ඇති පාලම ඒ.එච්.එම්. ආවුසි මැතිතුමා අවුරුදු 20 කට පමණ පෙර ඉදිකර දුන් තාවකාලික පාලම අබලන් තත්වයේ පවතින බැවින් නව පාලමක් ලබාදෙන ලෙස ගලගෙදර නැගෙනහිර, අරුක්වත්ත උතුර, පිටුම්පේ, මීපේ ගම්වාසීන් විසින් ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී වන්දන සූරියආරච්චි මැතිතුමා මගින් 2019.02.11 දින සභාගත කරන ලද ලිපිය සලකා බැලූ කාරක සභාව, මේ සඳහා පාදුක්ක තාක්ෂණ නිලධාරී වාර්තාවක් ලබාගැනීමට තීරණය කරන ලදී.
2. ශ්‍රී ලංකා ඉංජිනේරු බලකාය විසින් “සාලාව රණවිරු නිවාස අංක 39 සහ 40 ඉඩම්ලාභීන්ගේ ජලය එක්රැස් වීමේ ගැටළුව නිරාකරණය කර ගැනීම සඳහා” යන හිසින් යුතුව 2019.01.24 දිනැතිව ඉහත අංක සඳහන් රණවිරු අධිකාරිය මගින් සාදා නිමකර ලබාදී ඇති නිවාස වර්ෂාව පවතින කාලයන් වලදී වැසි ජලය බැසයාමට මාර්ගයක් නොමැති වීම හේතුවෙන් එම නිවෙස්වලට පැමිණීමට ඇති ප්‍රාදේශීය සභාවට අයත් මාර්ගය හරහා ඉදිකර ඇති නිවෙස් අංක 42 හා 43 නිවැසියන් ජලය බැස යාමට සලසා ඇති යාබද කාණුවට හියුම් පයිප්ප යොදා ජලය බැසයාමට සැලැස්වීම සුදුසු බැවින් මෙම ගැටළුව කඩිනමින් නිරාකරණය කර දෙන ලෙසත් ඒ සඳහා අවශ්‍ය ඉංජිනේරු යන්ත්‍ර සහාය (බැකෝ යන්ත්‍ර වැනි) සහ ග්‍රම දායකත්වය ඔවුන්ගේ රෙජිමේන්තුව මගින් සපයා දිය හැකි බවත් දක්වමින් යොමුකරන ලද ලිපිය සලකා බැලූ කාරක සභාව, මේ සඳහා කොස්ගම තාක්ෂණ නිලධාරී වාර්තාවක් ලබාගැනීම සුදුසු බවට තීරණය කරන ලදී.
3. කොස්ගම, පහළ කොස්ගම, පලබොටේ ලන්ද, නො. 60/ඒ හි පදිංචි කේ.බී. ස්වර්ණලතා මහත්මිය විසින් “පලබොටේලන්ද තැපැල් කැල්ල වෙන්දේසි ඉඩමේ ජල බැස්ම මගින් නිවසේ ගල් බැම්මට සිදුකර ඇති හානිය සම්බන්ධවයි.” යන හිසින් යුතුව ඇයගේ නිවස ඉදිරිපිට පිහිටා ඇති තැපැල් කැල්ල වෙන්දේසි ඉඩම වෙන්දේසි කිරීම සඳහා සංවර්ධනය කරමින් පවතින අතර එම ඉඩම හරහා වන අධික ජල කඳ ක්‍රමවත්ව බැසනොයාම හේතුවෙන් ඇය විසින් නිවසේ ආරක්ෂාවට ලක්ෂ 04 කට අධික මුදලක් වැයකර ඉදිකරමින් පවතින ගල් බැම්ම පෙරලීමට ලක්වෙමින් පවතින බැවින් මේ සඳහා නිසි විසඳුමක් ලබාදෙන ලෙස ඉල්ලමින් යොමුකරන ලද ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී සමන් වන්දන සූරියආරච්චි මැතිතුමා මගින් 2019.02.11 දින සභාගත කරන ලද ලිපිය සලකා බැලූ කාරක



සභාව, මේ සඳහා කොස්ගම තාක්ෂණ නිලධාරී වාර්තාවක් ලබාගැනීම සුදුසු බවට තීරණය කරන ලදී.

4. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී අයෝම මධු ප්‍රසාද් දේවගේ මැතිතුමා විසින් “මාර්ගය ප්‍රාදේශීය සභාවට පවරා ගැනීම සම්බන්ධවයි.” යන හිසින් යුතුව 2019.02.20 දිනැතිව මැල්වත්ත මාර්ගයේ එයාටෙල් කුළුණ අසලින් ඇති අතුරු මාර්ගය සීතාවක ප්‍රාදේශීය සභාවට පවරා ගන්නා ලෙස ඉල්ලමින් පාදුක්ක, හංවැල්ල පාර, මැල්වත්ත ප්‍රදේශවාසීන්ගේ ඉල්ලීම් ලිපියද, අදාල ඉඩම්වල ඔප්පු පිටපත් ද සමඟ යොමුකරන ලද ලිපිය සලකා බැලූ කාරක සභාව, මේ සඳහා පාදුක්ක තාක්ෂණ නිලධාරී වාර්තාවක් ලබාගැනීම සුදුසු බවට තීරණය කරන ලදී.
  
5. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී උපුල් ප්‍රසන්න මැතිතුමා වෙත තුම්මෝදර, පොල්වත්ත, නව ජනපදය ප්‍රදේශවාසීන් විසින් “පොල්වත්ත නව ජනපද මාර්ගය සුදුසු පරිදි සංවර්ධනය කර ගැනීම.” යන හිසින් යුතුව 2019.03.12 දිනැතිව පොල්වත්ත නව ජනපද මාර්ගය පොල්වත්ත ප්‍රදේශයේ ජනතාව භාවිතා කරන පොදු මාර්ගයක් වන අතර එම මාර්ගය දැඩිලෙස අබලන්ව පවතින බැවින් සංවර්ධනය කරදෙන ලෙස ඉල්ලමින් ප්‍රදේශවාසීන් 07 දෙනෙකුගේ අත්සන් සමඟයොමුකරන ලදුවගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී උපුල් ප්‍රසන්න මැතිතුමා විසින් කාරක සභාව වෙත ඉදිරිපත්කරන ලද ලිපිය සලකා බැලූ කාරක සභාව, මේ සඳහා පාදුක්ක තාක්ෂණ නිලධාරී වාර්තාවක් ලබාගැනීම සුදුසු බවට තීරණය කරන ලදී.
  
6. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී උපුල් ප්‍රසන්න මැතිතුමා වෙත ඉරිදාපොල, වග, ජන උදාන ගම්මානය, 61/66/1 හි පදිංචි එස්. යෝගේඡ්චරන් මහතා විසින් “කාණුවකට සිලින්ඩර ලබාගැනීම සඳහා” යන හිසින් යුතුව අංක 61/66/1 ලිපිනයැති ඔහුගේ නිවස ඉදිරිපිට කපා ඇති කාණුව හේතුවෙන් යාමට නොහැකි බව දක්වමින් කාණුව නිසිලෙස සකසා ගැනීමට සිලින්ඩර ලබාදෙන ලෙස ඉල්ලමින් යොමුකරන ලදුව ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී උපුල් ප්‍රසන්න මැතිතුමා විසින් කාරක සභාව වෙත ඉදිරිපත් කරන ලද ලිපිය සලකා බැලූ කාරක සභාව, මේ සඳහා පාදුක්ක තාක්ෂණ නිලධාරී වාර්තාවක් ලබාගැනීම සුදුසු බවට තීරණය කරන ලදී.
  
7. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී උපුල් ප්‍රසන්න මැතිතුමා වෙත තුම්මෝදර, පොල්වත්ත, අංක 154/32 හි පදිංචි එස්. සිලවති මහත්මිය විසින් 2019.01.30 දිනැතිව 458 ඒ තුම්මෝදර ග්‍රාමසේවා වසමේ ඉහත ලිපිනයැති ඇයගේ නිවසේ යාබද මාර්ගයට වැසි දිනවලදී ගලා එන වැසි ජලය ඇලට ගලායාමට නිසි පිළිවෙලක් නොමැති වීම මත පාර මට්ටමේ සිට අඩි 3 – 4 ක් වතුර පිරෙන බැවින් එම වතුර ඇල වෙත බැස යාමට සුදුසු බෝක්කුවක් සකස් කරදෙන ලෙස ඉල්ලමින් යොමුකරන ලදුව ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී උපුල් ප්‍රසන්න මැතිතුමා විසින් කාරක සභාව වෙත ඉදිරිපත් කරන ලද ලිපිය සලකා බැලූ කාරක සභාව, මේ සඳහා පාදුක්ක තාක්ෂණ නිලධාරී වාර්තාවක් ලබාගැනීම සුදුසු බවට තීරණය කරන ලදී.

8. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී කෝකිල සම්පත් වර්ණසිරි මැතිතුමා විසින් “ආනන්දගම කාණු පද්ධතිය සකස් කිරීම.” යන හිසින් යුතුව ආනන්දගම ප්‍රධාන මාර්ගයේ කාණු පද්ධතියක් නොමැති නිසා වැසි කාලවලදී මහජනතාව දැඩි අපහසුතාවයට පත් වන බැවින් කාණු පද්ධතිය සකස් කරදෙන ලෙස ඉල්ලමින් යොමුකරන ලද ලිපිය සලකා බැලූ කාරක සභාව, මේ සඳහා කොස්ගම තාක්ෂණ නිලධාරී වාර්තාවක් ලබාගැනීම සුදුසු බවට තීරණය කරන ලදී.
  
9. කොස්ගම, අළුත්අම්බලම, නො. 152/3/1 හි පදිංචි ඩබ්.ඩී. ජනක විත්තන මහතා විසින් “ජලය බැසයන කාණු පද්ධතිය සම්බන්ධවයි.” යන හිසින් යුතුව 2019.03.01 දිනැතිව අළුත්අම්බලම වෙන්දේසිවත්ත වෙත දිවෙන මාර්ගයේ දෙවන පටුමග පටන් ගන්නා ස්ථානයට ඉහලින් ප්‍රධාන මාර්ගයේ දකුණු පසින් ඔහුගේ නිවස පිහිටා ඇති අතර ප්‍රධාන මාර්ගයේ වම් පසින් කාණු පිහිටා ඇතත් දකුණු පසින් ජලය බැසයාමට කාණුවක් නොමැති වීම හේතුවෙන් ද කන්ද පටන් ගන්නා ස්ථානයේ නිවස පිහිටීම හේතුවෙන් ද ඔහුගේ නිවසට පහළින් පිහිටා ඇති නිවාස හතරෙහි ද වැසි ජලය තම නිවසට ගලාඑන බැවින් පාරේ දකුණු පසින් ගලායන ජලය වම්පසින් දිවෙන කාණුව වෙත පාර හරහා යැවීමට බෝක්කු සිලින්ඩර දමා හෝ විකල්පයක් සලසා දෙන ලෙස ඉල්ලමින් යොමුකරන ලදු ව ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී බී. සනී හෙක්ටර් පීරිස් මැතිතුමාවිසින් කාරක සභාව වෙත ඉදිරිපත් කරන ලද ලිපිය සලකා බැලූ කාරක සභාව, මේ සඳහා කොස්ගම තාක්ෂණ නිලධාරී වාර්තාවක් ලබාගැනීම සුදුසු බවට තීරණය කරන ලදී.
  
10. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී බී. සනී හෙක්ටර් පීරිස් මැතිතුමා විසින් “මාර්ගය සඳහා නමක් යොදා ගැනීම” යන හිසින් යුතුව 2019.03.22 දිනැතිව හංවැල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ අංක 428 ඒ අළුත්අම්බලම ග්‍රාම නිලධාරී වසමේ කොළඹ - අවිස්සාවේල්ල ප්‍රධාන මාර්ගයේ කි.මී. 50 කණුව අසලින් දකුණු දෙසට දුම්රිය හරහා මාර්ගයෙන් ආරම්භ වී දෙවන වෙන්දේසි වත්ත දක්වා වූ ප්‍රධාන මාර්ගයේ සිට කි.මී. 01 පමණ දිග මාර්ගය “සමගි මාවත” ලෙස නම්කර එම මාර්ගයේ අතුරු මාර්ග ද 01, 02, 03, 04 පටුමග ලෙස ද නම්කර දෙන ලෙස ඉල්ලමින් ප්‍රදේශවාසීන්ගේ ඉල්ලීම් ලිපිය ද අත්සන් ලේඛණය ද සමඟයොමු කරන ලද ලිපිය සලකා බැලූ කාරක සභාව, මේ සඳහා කොස්ගම තාක්ෂණ නිලධාරී වාර්තාවක් ලබාගැනීම සුදුසු බවට තීරණය කරන ලදී.
  
11. හංවැල්ල, ඉහළ හංවැල්ල, 292/1 හි පදිංචි හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රී නිමල් ජයසිංහ මහතා විසින් “හංවැල්ල අම්බලම් පාර ප්‍රතිසංස්කරණය කරගැනීම සම්බන්ධවයි.” යන හිසින් යුතුව 2019.03.22 දිනැතිව සීතාවක ප්‍රාදේශීය සභාව ඉදිරිපසින් ඇති ප්‍රදේශයේ ජනතාව විශාල වශයෙන් පරිහරණය කරනු ලබන කෙටි මාර්ගයක් වන “හංවැල්ල අම්බලම් පාර” කාණු කැඩීම හා වලවල් සෑදී තිබීම නිසා මගීන් ඉතා අපහසුතාවයට පත්ව ඇති බැවින් ප්‍රතිසංස්කරණය කරදෙන ලෙස ඉල්ලමින් යොමු කරන ලද ලිපිය සලකා බැලූ කාරක සභාව, මේ සඳහා හංවැල්ල තාක්ෂණ නිලධාරී වාර්තාවක් ලබාගැනීම සුදුසු බවට තීරණය කරන ලදී.

12. “වෙන්දේසි කිරීමට යෝජිත ඉඩමක් සම්බන්ධව” යන හිසින් යුතුව පාදුක්ක මාවතගම, රිටිගහහේන ප්‍රදේශයේ අක්කරයක පමණ භූමි ප්‍රමාණයක් යම්කිසි ඉඩම් වෙන්දේසිකරුවෙකු විසින් වෙන්දේසි කිරීම සඳහා භූමිය සකස් කරමින් පවතින බවත් ඉඩම වටා පිහිටා ඇති කාණු පද්ධතිය ක්‍රමානුකූලව සකස් නොකිරීම නිසා ජලය බැසයාමේ ක්‍රමයක්ද නොමැති බැවින් ඉඩමේ වට ප්‍රමාණයේ ඇති කාණු පද්ධතිය කොන්ක්‍රීට් කර සාදා දීමට කටයුතු කරන ලෙසත් ඉඩම වටා දැනට කම්බි වැටක් පමණක් ඉදිකර ඇති බවත් දක්වමින් ජී. පෙරේරා මහතා විසින් ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී වන්දන ලියනගේ මැතිතුමා මඟින් යොමුකරන ලද ලිපිය සලකා බැලූ කාරක සභාව, මෙම ඉඩම වෙන්දේසි කිරීම සඳහා අනුමැතිය ලබාගන්නා තෙක් සංවර්ධන කටයුතු වහාම අත්හිටුවන ලෙස වෙන්දේසිකරු වෙත දන්වා යැවීමට තීරණය කරන ලදී.

13. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී වරුණ දිලිප් කුමාර මැතිතුමා විසින් “මෙටරෝ ලෑන්ඩ්ස් ආයතනය මඟින් සිදුකරන අවිධිමත් මහජන පීඩාකාරී සංවර්ධන කටයුත්ත සම්බන්ධවයි” යන හිසින් යුතුව 2019.03.08 දිනැතිව මෙටරෝ ලෑන්ඩ්ස් ආයතනය මඟින් සිදුකරන සංවර්ධන කටයුතු නිසා වැසි දිනයන් හිදී කාණු පද්ධතිය ප්‍රමාණවත් නොවීමෙන් මාර්ගය මඩවීම, ඉන් ඉවත් කරන අපද්‍රව්‍ය මාර්ගයටම ගොඩ දැමීම, ඇල මාර්ගය වැලි වලින් පිරිගොස් වතු බැසයාම අවහිර වීම වැනි හේතූන්ගෙන් ජනතාව පීඩා විඳින බවට නිතර දන්වන අතර නිසි පරිදි සිදුකරන තුරු අනුකූලතා සහතිකය ලබානොදීමට කටයුතු කරන ලෙස ඉල්ලමින් යොමුකරන ලද ලිපිය සලකා බැලූ කාරක සභාව, මේ සම්බන්ධයෙන් දීර්ඝ ලෙස සාකච්ඡා කළ අතර සභාව මඟින් අනුකූලතා සහතික ලබාගෙන නොමැති සියලු වෙන්දේසි ඉඩම් සඳහා සීමාවක ප්‍රාදේශීය සභාව සතු බලතල ප්‍රකාරව කටයුතු කර සංවර්ධනය කිරීම හා වෙන්දේසි කිරීමේ කටයුතු අත්හිටුවීමට කාරක සභාව තීරණය කරන ලදී.

14. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී වරුණ දිලිප් කුමාර මැතිතුමා විසින් “උග්ගල්ල කොට්ඨාශයේ විවිධ ගැටළු කිහිපයක් සම්බන්ධවයි.” යන හිසින් යුතුව 2019.03.04 දිනැතිව පහත සඳහන් කරුණු පිලිබඳව අවධානය යොමුකරන ලෙස ඉල්ලමින් ඉදිරිපත් කරන ලද ලිපිය සලකා බැලූ කාරක සභාව, මෙම ඉල්ලීම් සඳහා පාදුක්ක තාක්ෂණ නිලධාරී වාර්තාවක් ලබාගැනීමට තීරණය කරන ලදී.

- i. සිරිසුමන මාවත හියුම් පයිප්ප සහිත ස්ථාන සහ එම ස්ථානවල මාර්ගය කැඩීගොස් ඇත.
- ii. හල්පේ විහාරස්ථානය අසල පාලමේ පැතිබැම්ම කැඩීගොස් ඇත.
- iii. හල්පේ පුස්සාගල මාර්ගය සඳහා ගල්පස් ලබාගැනීම.
- iv. හල්පේ අතුරු මාර්ගය සඳහා හියුම් පයිප්ප ලබාගැනීම.
- v. මීල්ලදෙනිය ප්‍රධාන මාර්ගයේ පාලමෙහි පැතිබැම්ම සකසා ගැනීම.
- vi. මීල්ලදෙනිය අතුරු මාර්ගය ප්‍රවේශය සඳහා හියුම් පයිප්ප ලබාගැනීම.

15. පාදුක්ක, උග්ගල්ල, අඹගහවත්ත, නො. 150/1/2 හි පදිංචි ඩබ්.ඩී. නිහාල් වන්දසිරි මහතා විසින් ඔහුගේ නිවසෙහි ඇතුළතින් ඇද ඇති විදුලි රැහැන් දෙක නිසා විදුලි කොටන අවස්ථාවේදී නිවසේ

සිටීමට නොහැකි බැවින් විදුලිබල මණ්ඩලයට එම ඇති විදුලි රැහැන් දෙක ඉවත් කරදෙන ලෙස ලිපි යොමුකළ ද කිසිදු සහනයක් ලබානොදුන් බැවින් එම විදුලි රැහැන් දෙක ඉවත් කර දෙන ලෙස ඉල්ලමින් යොමුකරන ලද ලිපිය සලකා බැලූ කාරක සභාව, මේ සඳහා පාදුක්ක තාක්ෂණ නිලධාරී වාර්තාවක් ලබාගැනීම සුදුසු බවට තීරණය කරන ලදී.

16. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී නන්ද කුමාරසිංහ මැතිතුමා විසින් “ඇස්තමේන්තු සකස් කර මුදල් වෙන්කර ගැනීම සඳහා” යන හිසින් යුතුව 2019.03.22 දිනැතිව පහත සඳහන් කරුණු සම්බන්ධයෙන් ඇස්තමේන්තු සකස් කරදෙන ලෙස ඉල්ලමින් යොමුකරන ලද ලිපිය සලකා බැලූ කාරක සභාව, මේ සඳහා කොස්ගම තාක්ෂණ නිලධාරී වාර්තාව හා ඇස්තමේන්තු ලබාගැනීම සුදුසු බවට තීරණය කරන ලදී.

- i. අකරවිට පන්සල පාර (නාගස්වැටි පාර) පළමු පටුමග කෙළවර කොටස කොන්ක්‍රීට් කර පාර සකසා ගැනීම.
- ii. අකරවිට බොල්ලතාව පාර වසන්ත ප්‍රේමලාල් මහතාගේ නිවස අසලින් එල්. දයානන්ද මහතාගේ නිවස අසල පාර තාර දමා සකස් කරගැනීම.
- iii. අකරවිට කහටපිටිය කොන්ගස් පෙදෙස පාර කපිල මහතාගේ නිවස අසලින් යන පාර තාර දමා සකස් කරගැනීම.

17. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී නන්ද කුමාරසිංහ මැතිතුමා විසින් 2019.02.11 දින සභාගත කරන ලද “බොල්ලතාව ග්‍රාම නිලධාරී වසමේ ඇති කලාශ්‍රී මාවත පාර අවසානයේ පොඩිකාරවත්ත නාන තොටුපල සංවර්ධනය කර ගැනීම සඳහා” යන හිසින් යුතුව 2019.02.10 දිනැතිව ප්‍රදේශවාසීන්ගේ අත්සන් ලේඛනයක් සහිත ඉල්ලීම් ලිපිය සඳහා කොස්ගම තාක්ෂණ නිලධාරී විසින් ලබාදී ඇති වාර්තාව අනුව අයිතිය තහවුරු නොවන බැවින් සභා අරමුදල් යෙදවීමේ ගැටළුවක් පවතින බවත් ගහ රක්ෂිතයෙන් බැවින් අනෙකුත් ආයතනවල නිර්දේශ ලබාගැනීමට සහ අවශ්‍ය තාක්ෂණ උපදෙස් ලබාගැනීම සුදුසු බවට තීරණය කරන ලදී.

18. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී උපුල් මනෝප් රූපසිංහ මැතිතුමා වෙත සුදුවැල්ල ගල්දොළ පාර ප්‍රදේශවාසීන් විසින් සුදුවැල්ල 436/ඒ ග්‍රාමසේවා වසමට අයත් ගල්දොළ පාර සහ බොරළුගොඩ හඬදෙණිය (දුංගාල සිට තේ හේන හරහා) යා කරන මාර්ගය දැනට වසර ගණනක සිට අඛණ්ඩව පවතින අතර මෙම මාර්ගයේ ස්ථාන දෙකක් ගමනාගමනයට ඉතා අපහසු තත්වයකට පත්ව ඇති බැවින් ඒ සඳහා විසඳුමක් ලබාදෙන ලෙස ඉල්ලමින් අත්සන් ලේඛනයක් ද සමඟ යොමුකරන ලදු වි ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී උපුල් මනෝප් රූපසිංහ මැතිතුමා විසින් 2019.02.11 දින සභාගත කරන ලද ලිපිය සලකා බැලූ කාරක සභාව, මේ සඳහා කොස්ගම තාක්ෂණ නිලධාරී වාර්තාවක් ලබාගැනීම සුදුසු බවට තීරණය කරන ලදී.

19. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී සනී හෙක්ටර් පීරිස් මැතිතුමා මඟින් ගරු සභාපතිතුමා වෙත කොස්ගම, ඉහළ කොස්ගම, අංක 364/ඒ හි පදිංචි කේ.සී.කේ. ප්‍රියදර්ශණ මහතා විසින් “අඛණ්ඩව වී ඇති පාලම

ඉදිකර දෙන ලෙස ඉල්ලීම” යන හිසින් යුතුව 2019.01.10 දිනැතිව ඉහළ කොස්ගම සිවමහා බෝධි මධ්‍යස්ථානය අසලින් ඇති කෘෂි මාවත ලෙස භාවිතා කරන මාර්ගයේ හයිලෙවල් මාර්ගයට සම්බන්ධ වන ස්ථානයේ පවතින වසර 30 කට පමණ පෙර ඉදිකරන ලද පාලම ස්වභාවික හේතූන් මත ප්‍රධාන බැමි පුපුරා ගොස් ඇල මාර්ගය නිසා යටින් සේදී අබලන් තත්වයට පත්ව ඇති බැවින් පාලම කඩා වැටීමට පෙර ප්‍රතිසංස්කරණය/ඉදිකර ගැනීම සඳහා අවශ්‍ය කටයුතු සම්පාදනය කරදෙන ලෙස ඉල්ලමින් අත්සන් ලේඛනයක් ද සමඟ යොමුකරන ලදුව ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී සනී හෙක්ටර් පීරිස් මැතිතුමා විසින් 2019.02.11 දින සභාගත කරන ලද ලිපිය සලකා බැලූ කාරක සභාව, මේ සඳහා කොස්ගම තාක්ෂණ නිලධාරී වාර්තාවක් ලබාගැනීම සුදුසු බවට තීරණය කරන ලදී.

20. තුම්මෝදර, පඤ්ඤාගුල, කිරි අතුල, නො. 151 හි පදිංචි ජී.ඩබ්. බන්දුල ප්‍රියංක ලීලාරත්න මහතා විසින් “මාර්ගය සාදා ගැනීම සම්බන්ධවයි.” යන හිසින් යුතුව 2019.02.09 දිනැතිව 442/ඒ පඤ්ඤාගුල ග්‍රාමසේවක කොට්ඨාශයට අයත් පඤ්ඤාගුල කිරි අතුල කී.මී. භාගයක් පමණ වනකොස්වත්ත ගමේ සිටත්, කලටුවාව ගමේ සිටත්, පාසල් ළමුන් පඤ්ඤාගුල මහ විදුහල කරා ගමන් කරන මෙම මාර්ගය වලවල් සෑදී ගල් මතු වී ගමනාගමනයට අපහසු තත්වයේ පවතින බැවින් පඤ්ඤාගුල මහ විදුහල අසල සිට කිරි අතුල තෙක් කිලෝමීටර් භාගයක් පමණ වූ මාර්ගය සංවර්ධනය කරදෙන ලෙස ඉල්ලමින් ඉහත තොරතුරු සත්‍ය බවට ග්‍රාම නිලධාරී සහතික කරමින් තාක්ෂණ නිලධාරී වාර්තාව ද සමඟ ඉදිරිපත් කරන ලදලිපිය සලකා බැලූ කාරක සභාව, තාක්ෂණ නිලධාරී වාර්තාව අනුව සභාව සතු මාර්ග ගැසට් පත්‍රයේ නොදැක්වෙන බැවින් පැවරුම් කර ඇති ද යන්න තහවුරු කර ගැනීමෙන් පසු සභාව සතු නම් සභා ප්‍රතිපාදන යෙදීමෙන්ද, සභාව සතුව නොමැත්තේ නම් බාහිර ප්‍රතිපාදන මගින් ද මීටර් 500 ක ගමනාගමනය අසීරු දුෂ්කර මෙම මාර්ගය සංවර්ධනය කිරීමට සුදුසු බවට නිර්දේශ කර ඇති බැවින් ඒ අනුව කටයුතු කිරීම සුදුසු බවට තීරණය කරන ලදී.

21. හංවැල්ල, පහත්ගම, කිඹුල්බෙහේ පාර පදිංචි ඩබ්.ඒ. උදයනන්ද මහතා විසින් ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී දනුෂ්කි ප්‍රහානි අල්මේදා මැතිතුමිය මගින් සභාපතිතුමා වෙත ලිපියේ සඳහන් ලිපිනවලට අයත් නිවෙස්වලට යාමට ඇති අතුරු මාර්ගය සීතාවක ප්‍රාදේශීය සභාවට පවරාගෙන සංවර්ධනය කරදෙන ලෙස ද නො. 101/12 ලිපිනයේ පදිංචි ඩබ්ලිව්.ඒ. දයානන්ද වන්නිආරච්චි යන හදිසි අනතුරකට භාජනය වී සුෂ්‍රම්නාවට හානි සිදුවී ඇති බැවින් ඇවිදීමට නොහැකිව රෝද පුටුවක ආධාරයෙන් එහා මෙහා යාමට සිදුවී ඇති බැවින් මෙම අතුරු මාර්ගයේ යාමට නොහැකිව මහත් අසීරුතාවයකට පත්ව ඇති බැවින් හැකි ඉක්මණින් සංවර්ධනය කරදෙන ලෙස ඉල්ලමින් යොමුකරන ලද ලිපිය සලකා බැලූ කාරක සභාව, මේ සඳහා හංවැල්ල තාක්ෂණ නිලධාරී වාර්තාවක් ලබාගැනීම සුදුසු බවට තීරණය කරන ලදී.

22. ගරු ප්‍රාදේශීය සභා උපසභාපති මංජුල ප්‍රදීප් කුමාර් මැතිතුමා විසින් “ජනසව් මාවත ජලය බැසයන කාණු සඳහා හියුම් පයිප්ප ලබාගැනීම සම්බන්ධව - (බෝපේ සියඹලාව)” යන හිසින් යුතුව

2019.03.22 දිනැතිව අංක 459/බී සියඹලාව ගමගේ වත්ක සිට ගුරුලාන සම්බන්ධ කරන ජනසව් මාවතේ මාර්ගය හරහා ජලය බැස යන ස්ථාන කීපයකට විධිමත් ලෙස හියුම් පයිප්ප යොදා සංවර්ධනය නොකිරීම හේතුවෙන් මාර්ගයට හානි සිදුවන බැවින් අවශ්‍ය ස්ථාන සඳහා හියුම් පයිප්ප යොදා සකස් කරදෙන ලෙස ඉල්ලමින් යොමුකරන ලද ලිපිය සලකා බැලූ කාරක සභාව, මේ සඳහා පාදුක්ක තාක්ෂණ නිලධාරී වාර්තාවක් ලබාගැනීම සුදුසු බවට තීරණය කරන ලදී.

23. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී නිමල් යසසිරි කළුපහන මැතිතුමා විසින් “පෞද්ගලික පාරවල් ප්‍රාදේශීය සභාව පවරා ගැනීම.” යන හිසින් යුතුව 2019.03.18 දිනැතිව අරුක්වත්ත උතුර නො. 295/ඒ ඩබ්. සුනිල් ප්‍රේමසිරි මහතාගේ නිවස අසලින් ආරම්භ වන (නිවාස 10 ක් පමණ ඇති) මීටර් 200 ක් දිග අඩි 10 ක් පමණ පළලින් යුත් අරුක්වත්ත උතුර 293/ඒ උපාලි තිත්තවැල්ල යන අයට අයත් ඉඩමේ කෙළවරින් අවසන් වන පෞද්ගලික පාර සීතාවක ප්‍රාදේශීය සභාවට පවරා ගන්නා ලෙස ඉල්ලමින් යොමුකරන ලද ලිපිය සලකා බැලූ කාරක සභාව, මේ සඳහා පාදුක්ක තාක්ෂණ නිලධාරී වාර්තාවක් ලබාගැනීම සුදුසු බවට තීරණය කරන ලදී.

24. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී නිමල් යසසිරි කළුපහන මැතිතුමා විසින් “පෞද්ගලික පාරවල් ප්‍රාදේශීය සභාව පවරා ගැනීම.” යන හිසින් යුතුව 2019.03.18 දිනැතිව පාදුක්ක අරුක්වත්ත පිට්ටුහේන (අංක 13/5/සී) එස්. උපුල් ප්‍රියංකර මහතාගේ නිවස අසලින් ආරම්භ වන නිවාස 15 ක් පමණ තිබෙන මීටර් 200 ක් පමණ දිගින් අඩි 15 ක් පමණ පළලින් යුත් අරුක්වත්ත පිට්ටුහේන 13/5/ඊ ජයන්ති මාවත කේ.එස්.එස්. කුමාර යන අයගේ ඉඩමින් කෙළවර වන පෞද්ගලික පාර සීතාවක ප්‍රාදේශීය සභාවට පවරා ගන්නා ලෙස ඉල්ලමින් ප්‍රදේශවාසීන්ගේ අත්සන් සහිත ඉල්ලීම් ලිපිය සමඟ යොමුකරන ලද ලිපිය සලකා බැලූ කාරක සභාව, මේ සඳහා පාදුක්ක තාක්ෂණ නිලධාරී වාර්තාවක් ලබාගැනීම සුදුසු බවට තීරණය කරන ලදී.

25. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී වරුණ දිලිප් කුමාර මැතිතුමා විසින් “උග්ගල්ල කොට්ඨාශය සඳහා දර්පන ලබාගැනීම පිණිසයි” යන හිසින් යුතුව 2019.03.19 දිනැතිව උග්ගල්ල කොට්ඨාශයට අයත් හල්පේ විහාරස්ථානය අසල තුංමං හන්දිය සහ උග්ගල්ල සංස්කෘතික මධ්‍යස්ථානය අසල වංගු සඳහා උත්තල දර්පන ලබාදෙන ලෙස ඉල්ලමින් යොමුකරන ලද ලිපිය සලකා බැලූ කාරක සභාව, මේ සඳහා පාදුක්ක තාක්ෂණ නිලධාරී වාර්තාවක් ලබාගැනීම සුදුසු බවට තීරණය කරන ලදී.

26. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී එම්.ඩී. සමන්ත කුමාර මැතිතුමා විසින් “සෝමානන්ද මාවත ටෙලිෆෝන් කණුව ඉවත් කිරීම සම්බන්ධවයි” යන හිසින් යුතුව 2019.03.21 දිනැතිව පිටුම්පේ සෝමානන්ද මාවතෙහි දිස්නා කඩේ අසල දුරකථන කණුව පාර තුළ පිහිටා ඇති අතර මෙය ඉවත්කර දෙන ලෙස ඉල්ලමින් යොමුකරන ලද ලිපිය සලකා බැලූ කාරක සභාව, මේ සඳහා පාදුක්ක තාක්ෂණ නිලධාරී වාර්තාවක් ලබාගැනීම සුදුසු බවට තීරණය කරන ලදී.

- 27. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී කෝකිල සම්පත් වර්ණසිරි මැතිතුමා විසින් “උත්තල දර්පන ලබාගැනීම පිණිසයි” යන නිසිත් යුතුව 2019.03.21 දිනැතිව සාලාව කොට්ඨාශයේ සාලාව හංදියේ සිට සාලාව රෝහල අසල රෝහලට ඇතුල්වන මාර්ගයේ ඉදිරිපිට ඉතා අනතුරුදායක වංගුවක් සහිත ස්ථානය සඳහා සහ නම්බිගොඩ කන්ද සමඟ ඇති අනතුරුදායක වංගුව සඳහා දර්පන ලබාදෙන ලෙස ඉල්ලමින් යොමුකරන ලද ලිපිය සලකා බැලූ කාරක සභාව, මේ සඳහා කොස්ගම තාක්ෂණ නිලධාරී වාර්තාවක් ලබාගැනීම සුදුසු බවට තීරණය කරන ලදී.
  
- 28. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී නිමල් යසසිරි කළුපහන මැතිතුමා විසින් “අත්පන්දු ක්‍රීඩාපිටියක් සකස් කර ගැනීම සම්බන්ධවයි” යන නිසිත් යුතුව 2019.03.18 දිනැතිව අරුක්වත්ත ජය පෙදෙස මාර්ගයේ පිටවුණේන කනත්තට යාබදව ඇති වෙන්දේසි වත්තේ ප්‍රාදේශීය සභාවට අයත් පොදු කටයුතු සඳහා වෙන්කරන ලද කොටසේ අත්පන්දු ක්‍රීඩාපිටියක් සකස්කර ගැනීම සඳහා එච්. නන්දන මහතා සහ 30 දෙනෙක් අත්සන් කළ ලිපියක් ඒවා ඇති බවත් එම ක්‍රීඩාපිටිය සකස් කර දීම සඳහා අවශ්‍ය ප්‍රතිපාදන ලබාගැනීම සඳහා අවශ්‍ය ඇස්තමේන්තුවක් සකසා දෙන ලෙසත් එය ක්‍රියාත්මක කිරීමට ප්‍රතිපාදන ලබාදෙන ලෙසත් ඉල්ලමින් අත්සන් සහිත ඉල්ලීම් ලිපියේ පිටපතක් ද සමඟ යොමුකරන ලද ලිපිය සලකා බැලූ කාරක සභාව, මේ සඳහා පාදුක්ක තාක්ෂණ නිලධාරී වාර්තාවක් ලබාගැනීම සුදුසු බවට තීරණය කරන ලදී.
  
- 29. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී නිමල් යසසිරි කළුපහන මැතිතුමා විසින් “පෞද්ගලික පාරවල් සභාවට පවරා ගැනීම” යන නිසිත් යුතුව 2019.03.18 දිනැතිව නො. 219 බී ජයසුන්දර පෙදෙසේ නිශාන්ත පුෂ්පකුමාර මහතාගේ ඉඩමෙන් පටන්ගෙන කොයින් කුඹුර කෙළවරින් අවසන් වන මීටර් 400 ක් පමණ දිග අඩි 12 ක් පමණ පළල අරුක්වත්ත ජයසුන්දර පෙදෙස කොයින් කුඹුරයන මාර්ගය සම්බන්ධයෙන් මීට ඉහතදී 24 දෙනෙකුගේ අත්සන් සහිත ලිපියක් සමඟ මහ සභාවට ඉදිරිපත් කර පිළිතුරක් ලැබී නොමැති බැවින් මෙම මාර්ගය සිතාවක ප්‍රාදේශීය සභාවට පවරාගෙන සංවර්ධනය කරදෙන ලෙස ඉල්ලමින් අත්සන් සහිත එම ඉල්ලීම් ලිපියේ පිටපතක් ද සමඟ යොමුකරන ලද ලිපිය සලකා බැලූ කාරක සභාව, මේ සඳහා පාදුක්ක තාක්ෂණ නිලධාරී වාර්තාවක් ලබාගැනීම සුදුසු බවට තීරණය කරන ලදී.
  
- 30. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී නිමල් යසසිරි කළුපහන මැතිතුමා විසින් “පෞද්ගලික පාරවල් සභාවට පවරා ගැනීම” යන නිසිත් යුතුව 2019.03.18 දිනැතිව පාදුක්ක ගලගෙදර අරලිය මාවතට හැරෙන දකුණට තිබෙන 1 වන පටුමග පාර (ගිනි මඩිත්ත හේන කියන ඉඩම) නිවාස 08 ක් පමණ තිබෙන මීටර් 200 ක් පමණ දිග අඩි 10 ක් පමණ වන මාර්ගය සිතාවක ප්‍රාදේශීය සභාවට පවරාගෙන සංවර්ධනය කරදෙන ලෙස ඉල්ලමින් කැමැත්ත ප්‍රකාශිත ලිපි, ඔප්පු සහ පිඹුරු පිටපත් ද සමඟ යොමුකරන ලද ලිපිය සලකා බැලූ කාරක සභාව, මේ සඳහා පාදුක්ක තාක්ෂණ නිලධාරී වාර්තාවක් ලබාගැනීම සුදුසු බවට තීරණය කරන ලදී.

31. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී නිමල් යසසිරි කළුපහන මැතිතුමා විසින් “පාර පළල් කර ගැනීම සඳහා හියුම් පයිප්ප 01 ක් ලබාගැනීම” යන හිසින් යුතුව 2019.03.21 දිනැතිව අරුක්වත්ත උතුර පාලම අසල ඉසුරු උයනට පිවිසෙන මාර්ගය අඩි 04 ක් පමණ පළල් කර ගැනීමට ජනතාව ඉල්ලා ඇති බවත්, එම ස්ථානයේ තිබෙන අරුක්වත්ත උතුර පොදු සුසාන භූමියට අවමංගලය කටයුතු සඳහා පැමිණෙන වාහන හරවා ගැනීමට නොහැකි නිසා ජනතාව පීඩාවට පත්වන බවත් දක්වමින් මෙම මාර්ගය පළල් කර ගැනීම සඳහා අවශ්‍ය පරිදි හියුම් පයිප්පයක් ලබාදෙන ලෙස ඉල්ලමින් යොමුකරන ලද ලිපිය සලකා බැලූ කාරක සභාව, මේ සඳහා පාදක්ක තාක්ෂණ නිලධාරී වාර්තාවක් ලබාගැනීම සුදුසු බවට තීරණය කරන ලදී.

32. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී කුමුදිණි ජයවර්ධන මැතිතුමා විසින් “විදුලි කණුව ස්ථානගත කිරීම” යන හිසින් යුතුව 2019.03.22 දිනැතිව පාදක්ක වික්‍රම මාවතෙහි විදුලි කණුවක් පාරට අවහිරව ඇති බැවින් ප්‍රතිස්ථාපනය කරදෙන ලෙස කරන ලද ඉල්ලීමට වසරකට ආසන්න වී ඇති අතර එම විදුලි කණුව පුපුරා ගොස් දැඩි අවධානමකට පත්ව ඇති බැවින් අවශ්‍ය පියවර ගන්නා ලෙස ඉල්ලමින් යොමුකරන ලද ලිපිය සලකා බැලූ කාරක සභාව, මේ සඳහා පාදක්ක තාක්ෂණ නිලධාරී විසින් ලබාදී ඇති වාර්තාව අනුව අදාල විදුලි කණුව ඉවත්කර නැවත ස්ථානගත කිරීම පිළිබඳව ගැටළුවක් පවතින බැවින් එම ස්ථානය අසල ඇති ඉඩම් හිමියාගේ ලිඛිත එකඟතාවය ලබාගැනීමට 2018.08.21 දින පැවති කාරක සභාවේ තීරණ අංක 01 – (22) යටතේ ලිපි යවා ඇතත් මෙතෙක් එකඟතාවය ලැබී නොමැති බැවින් මෙම විදුලි කණුව නැවත ස්ථානගත කිරීම සඳහා අවශ්‍ය ඉඩකඩ අදාල මාර්ගයේ තිබෙන බවට ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී කුමුදිණි ජයවර්ධන මැතිතුමා ප්‍රකාශ කළ බැවින් නැවත ඒ සම්බන්ධයෙන් පාදක්ක තාක්ෂණ නිලධාරී වාර්තාවක් ලබාගැනීමට කාරක සභාව තීරණය කරන ලදී.

33. සීතාවක ප්‍රාදේශීය සභාව මඟින් කොට්ඨාශ මට්ටමින් ක්‍රියාත්මක කරනු ලබන ශ්‍රමදාන වැඩසටහන 2019 වර්ෂයේ අප්‍රේල් මාසයේ ක්‍රියාත්මක කිරීමට යෝජනා කරන දිනයන් පහත පරිදි ඉදිරිපත් කර ඇති අතර මේ අනුව අදාල මන්ත්‍රීතුමා සමඟ සාකච්ඡා කර ශ්‍රමදාන වැඩසටහන සාර්ථකව ඉටුකිරීමට පියවර ගන්නා ලෙස වැඩ අධිකාරී, අදාල කාර්යභාර නිලධාරීන් හා කර්මාන්ත පරිපාලකවරුන්ට කාරක සභාව උපදෙස් ලබාදෙන ලදී.

- 2019.04.07 - ජී. ජයන්ත රෝහණ මැතිතුමා
- 2019.04.21 - වන්දන ප්‍රේමනාත් මුදුන්කොටුව මැතිතුමා

**03. සාකච්ඡා සටහන්**


1. සීතාවක ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය තුළ සීතාවක ප්‍රාදේශීය සභා මඟින් අනුමත නොකළ ඉඩම් කොටස් ඉඩම් වෙන්දේසිකරුවන් විසින් වෙන්දේසි කිරීම සම්බන්ධයෙන් පවතින ගැටළු සම්බන්ධයෙන් සාකච්ඡා කළ අතර ප්‍රාදේශීය සභාවේ අනුමැතියකින් තොරව වෙන්දේසි කරනු ලබන ඉඩම්වල සීතාවක ප්‍රාදේශීය සභාවේ අනුමැතිය ලබා නොමැති බව සඳහන් දැන්වීම් පුවරු / බැනර් සවිකිරීමට තීරණය කරන ලදී.




අද දින පැවති කාර්මික සේවා කාරක සභා රැස්වීමේදී ගන්නා ලද ඉහත සඳහන් තීරණ ඇතුළත් කාර්මික සේවා කාරක සභා වාර්තාවට එකඟ වෙමින් පහත අත්සන් තබමි.

1.ගරු කාරක සභා සභාපති - ලියනගේ වන්දන කුමාර මැතිතුමා  


2.ගරු කාරක සභික - ජයන්ත රණවක මැතිතුමා  


3.ගරු කාරක සභික - සමන්ත උදය කුමාර ගමගේ මැතිතුමා  


4.ගරු කාරක සභික - එල්.නන්ද කුමාරසිංහ මැතිතුමා  


5.ගරු කාරක සභික - එච්.වරුණ දිලිප් කුමාර මැතිතුමා  


6.ගරු කාරක සභික - කේ. නිමල් යසසිරි කපපහන මැතිතුමා  


7.ගරු කාරක සභික - ජී. කුමුදිණ් ජයවර්ධන මැතිතුමා  


කාරක සභාවේ වැඩ කටයුතු ප.ව. 12.30 ට පමණ නිමාවට පත්විය.

2019.03.22 වන දින  
සිතාවක ප්‍රාදේශීය සභා කමිටු ශාලාවේදී.